

# සෞඛ්‍යය

ගුණාත්මක සෞඛ්‍යය සේවයක  
නිරෝගී පුරවැකියෙක්



ජාතික ජන බලවේය

ගුණාත්මක සෞඛ්‍ය කේටයක්  
නිරෝගී පුරවැකියෙක්

සෞඛ්‍ය ප්‍රතිපත්තිය  
ජාතික ජන බලවේගය



**ඔලෝක** සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කරන ආකාරයට සෞඛ්‍ය යනු රෝගාධයන්ගෙන් හෝ දූෂ්ඨ තාචන්ගෙන් තොරත්ම පමණක් නොව පූර්ණ කායික, මානසික හා සමාජයික සුවතාවය ලැබේමයි. ඔහුම ජන සමාජයක පුරවැසියාගේ ජ්වන තත්ත්වයේ උසස් බව මැනීමේදී ඔහුගේ/ඇයගේ නිරෝගිකම ප්‍රධාන සාධකයකි. සෞඛ්‍ය සම්පන්න පුරවැසියකු යහපත් පවුලක් තුළ ප්‍රිතිමත් ජ්විතයක් හිමිකම ලැබේම මගින් සමාජ සංවර්ධනයට දායකත්වයක් සපයයි. නමුත් වර්තමානයේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරෝගිමත් පුරවැසියකු බිජිකිරීමට අසමත්ව අර්ථාද රසකට මුහුණ දී ඇත.

ල්‍රිතානා යටත් විෂ්තර පාලනයෙන් තිදහස ලැබ ගැනීමෙන් පසු මුල් දශක කිහිපය තුළ මෙරට ක්‍රියාත්මකව සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුළු සමාජ සුහසාධන ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස එවකට බරපතල සෞඛ්‍ය ගැටලු ලෙස පැවති බෝවන රෝග, මාතා හා ලමා රෝගාධ මෙන්ම පෝෂණ උග්‍රතා අවම කරගෙන පුරවැසියන්ගේ ආයු කාලය දශක දෙකකින් පමණ ඉහළ දුම්මට හැකියාව ලැබේනි. තුන්වන ලෝකයේ වෙනත් බොහෝ රටවල් අතර අපගේ සෞඛ්‍ය සේවාවට ඉහළ පිළිගැනීමක් ලැබීමට හේතුවූයේ එම කාලය තුළ එම සේවාව තිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස විධීමත්ව පවත්වා ගනිමින් වඩාත් ජනතාවට සම්ප සේවාවක් ලෙස පැවති බැවිති. මෙම තත්ත්වය අතිශය බෙදානීය තත්ත්වයකට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම ග්‍රේණිගතකිරීම් අනුව සෞඛ්‍ය සේවා සැපයීමේ සමස්ථ ආවරණය (Universal Health Coverage) සඳහා ශ්‍රී ලංකාව සිටින්නේ 103 වන ස්ථානයේය.

එහෙත් පසුගිය ආසන්නතම දශක කිපය තුළ සෞඛ්‍ය සේවාව බරපතල අර්ථාද රසකට මුහුණ දුන් අතර අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ. අප රටේ සෞඛ්‍ය සේවාවට රටේ මහජනතාවගේ මෙන්ම විදේශයන්හි තිබූ විශ්වාසනීයත්වය පළදු වීම සහ වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි දුර්වල තත්ත්වයකට පත්වීමය.

අද වන විට රටේ ජනගහණය මිලියන 21 ක්. වැඩිහිටි ජනගහණය වැඩිවී ජන සංයුතියද වෙනස් වී ඇත. 2012 ජන හා නිවාස සංගණනයට අනුව වයස අවුරුදු 60 ට වැඩි ජනගහණය 12.4% කි. මෙය 2041 දී 24.8% ක් බවට ඇස්ථමේන්තු කර ඇත. රෝගාධාර රටාවද වෙනස් වී ඇත. ගෝලිය වශයෙන් ගත් කළ වෙදා විද්‍යාව තාක්ෂණික ලෙස දියුණු වී ඇතත් ප්‍රතිශීවක ප්‍රතිරෝධය, දේශගුණ විපර්යාස, ගෝලියට පැතිර යන ආසාදන වැනි තාක්ෂණයට සහ පරිසර විනාශයන්ට අදාළ අනියෝග බරපතල වී ඇත. ජනතාවේ සෞඛ්‍ය පිළිබඳ අපේක්ෂාවන්ද ඉහළ ගොස් ඇත. ඒ අතර පැවති පාලනයන් විසින් අපගේ සෞඛ්‍ය සේවාවද අපට නොදැනීම වෙනස් කරනු ලැබ ඇත. 80 දශකය පමණ වනතෙක් මුළුමනින්ම රජයේ වගකීම මත ක්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවාවන් රජය ක්‍රමයෙන් ඉවත් වී හෝ ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවී එම සේවාව වෙළඳපාලට හාරදෙමින් සිටියි. සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ක්‍රමවත් සැලස්මක් නොමැති වීම නිසාත් ඒවා විසඳීම සඳහා වන රාජු මැදිහත්වීම කිසියේත්ම ප්‍රමාණවත් නොවන නිසාත් පැනනැගී ඇති අරුමුදය විවිධ අංශ විසින් සිය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සඳහා හාවිතා කර ගනිමින් සිටී අවම අවදානමක් සහිතව පහසුවන් අධික ලාභ ලැබිය ක්ෂේත්‍රයක් ලෙස සෞඛ්‍යය ආයෝජකයින් විසින් හඳුනා ගෙන ඇත. බඳු ගෙවීම්වලින් පසු තම පසුම්බියෙන් සෞඛ්‍ය සේවාව සඳහා වැය කිරීම (Out of pocket expenditure) 50% ඉක්මවා ඇත.

පසුගිය වසර 71 කුළ බලයට පත්වුන කිසිම රජයක් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට කියා නොකළ අතර රාජු නිලධාරීන් විසින් වරින්වර සම්පාදනය කළ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද උනන්දුවක් නොදැක්වය. මේ නිසාම රජයන් වෙනස් වූ විට පමණක් නොව ඇමතිවරු වෙනස්වූවිට පවා රාජු ප්‍රතිපත්ති ද වෙනස් විය.

එහෙයින් රජයයන් හෝ ඇමතිවරු වෙනස් වූ විට වෙනස් නොවිය යුතු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමටද එය විද්‍යාත්මක සහ ජනතාව සමග සාකච්ඡා කොට එකගත්වයකට පැමිණ අනාගතයේදී බලයට පත්කරනු ලබන ජනතා රජයක් මගින් ක්‍රියාත්මක කරවීමද මෙම ප්‍රතිපත්ති සම්පාදනයේ මුළික අරමුණයි.



## ශ්‍රී ලංකික ජනතාව මුහුණු දී ඇති බරපතල සෞඛ්‍ය ගැටව්

### 1. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් බිඳවැටීම

1.1 ප්‍රමාණවත් වෙද්‍යවරු, ඔඩඩ, උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැතිවීම නිසා බොහෝ රෝගීන් ප්‍රාථමික සෞඛ්‍ය ආයතන (ග්‍රාමීය සහ අර්ධ නාගරික) මගැර ද්විතීයික සහ තාතියික සෞඛ්‍ය ආයතනවලට (ප්‍රධාන නගරවල) පැමිණෙමින් සිටි. මෙයට මෙම ආර්ථික ක්‍රමය යටතේ සිදුවූණු අනෙකුත් සමාජයික සහ ආකල්පමය වෙනස්කම්ද බලපෑ ඇති නමුත් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ජනතාව බලාපොරොත්තුවන සේවාව ග්‍රාමීය සහ අර්ධ නාගරික පුද්ගලවල පිහිටි ආයතනවලින් නොලැබේමය.

1.2 දුර පළාත්වලින් රෝගීන් පැමිණීම නිසා, ද්විතීයක සහ තාතියික ආයතනවලට (නාගරික පුද්ගලවල) විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණේ. මේ නිසා කාර්යබහුල තත්ත්වයක් ඇතිවී අතර එය මගහරවා ගැනීමට රෝගය එම ආයතනවලටම වැඩිපුර නිලධාරීන්ද අනෙකුත් පහසුකම්ද සපයමින් සිටි. අවසානයේදී මේ නිසා ප්‍රාථමික සෞඛ්‍ය ආයතනවලින් ප්‍රමාණවත් සේවාවක් නොසැපයේ.

1.3 රට අමතරව අඩු පහසුකම් සහ දුර බැහැරවීම නිසාත්, එවැනි සේවා ස්ථානයක සේවය කිරීම පිළිබඳව අගය කිරීමක් හෝ වෙනත් පිළිගැනීමක්, අමතර සුදුසුකම්ක් ලෙස සැලකීමක් හෝ අමතර ප්‍රතිලාභ ලැබූ නිලධාරීන් පත් කළ දින සිටම ස්ථාන මාරුවක් සොයමින් සිටී. එබැවින් දැනට පවතින බදවා ගන්නා ස්ථාන මාරු කිරීම හා උසස්වීම් ලබාදතා තුමය යටතේ කොපමණ වෙදාශවරුන් පුහුණු කළද එයින් රෝහල්වල කාර්යක්ෂමතාව ඉහළයාමක් හෝ උසස් සේවා සැපයීමක් හෝ පොදු ජනතාවට ලැබෙන අමතර ප්‍රතිලාභයක් නැත.

1.4 සෞඛ්‍ය අමාත්‍යාංශයේම 2016 සංඛ්‍යාලේඛනවලින් පෙන්වුම් කරන්නේ විශේෂයෙන් වෙදාශවරුන්ගෙන් 27%ක් හා රෝහල් සේවයේ වෙදාශවරුන්ගෙන් 19%ක් සේවය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බව සහ විශේෂයෙන් වෙදාශවරුන් මුළු සංඛ්‍යාවෙන් තවත් 25% ගම්පහ ගාල්ල කළතර වැනි වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ අයත් දිස්ත්‍රික්කවල සේවය කරන බවයි. අනෙකුත් ගේණිවලට අයත් සෞඛ්‍ය සේවකයින් වැඩි ප්‍රතිගතයක් සේවය කරන්නේද මෙම දිස්ත්‍රික්කවලය.

## 2. සෞඛ්‍ය සේවාවන් ලබාදතා සෞඛ්‍ය ආයතනවල පරිපාලනය අක්මවත් වීම

බොහෝ සෞඛ්‍ය සේවා ආයතන කර්යක්ෂමතාවෙන් ඉතා පහල මට්ටමක පවතී. රෝගීයෙකු රෝහලකට පැමිණන්නේ තමාගේ හෝ පවුල්ල කෙනෙකුගේ දැනුමට සාපේක්ෂව ගත් තීරණයකට අනුවය. බොහෝ දෙනා රෝහලකට පැමිණීමට පෙර තමන් දන්නා හඳුනන කෙනෙකුගේ උපකාර පතයි. එසේ නැතිවුවහොත් ප්‍රතිකාර ගතයුත්තේ බාහිර අංශයෙන්ද තොවාසිකවද එම රෝහලේ එම අසනීපයට ප්‍රතිකාර ලබා දියහැකිද අදාළ පහසුකම් තිබේද වෙදාශවරු සිටීද වැනි ඉතාම අත්‍යවශ්‍ය තොරතුරු පවා කිසිවෙකුට දැනුගැනීමට හැකියාවක් නැත. රෝගීන්ට ඉතා අසරණව බාහිර අංශයේ පෝලිමේ සිටීමින් කුමන හෝ වෙදාශවරයෙකුගෙන් දෙන කුමන හෝ ප්‍රතිකාරයක් ලබා ගැනීමට සිදුව ඇත. බොහෝවිට

අවකාශ මානව ලැයිති පොදුගලික ගාමකීයකින්ද පරීක්ෂණ බාහිර රසයනාගාරයකින්ද කර ගැනීමට සිදුවේ.

රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගියා පිළිබඳ කෙරෙන පසුවිපරම ඉතා අකුමවත්ය. ප්‍රතිගක්තිකරණය, මාතා සහ ලමා සෞඛ්‍ය, විශේෂිත සායනවලදී, පිළිකා ප්‍රතිකාර වැනි නිශ්චිත අවස්ථාවලදී හැරෙන්නට වෙනත් අවස්ථාවලදී රෝගියාට ලබාදුන් ප්‍රතිකාර නිසි පරිදි ලබාගත්තේද පරීක්ෂණ සිදුවූයේද වැනි කරුණු වුවද අවධානයට ලක් වනුයේ නැවත රෝගියා රෝහලකට පැමිණියෙන් පමණය. අදාළ රෝගියා එක් ස්ථානයකින් ප්‍රතිකාර ගැනීමෙන් පසු වෙනත් කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තේද සුවය ලැබේද කිසියම් සංකුලතාවක් ඇතිවූයේද මියහියේද යන කරුණු කිසිවක් පිළිබඳව සෞඛ්‍ය බැලීමක් නැත.

දුර බැහැර ආයතනවල උගු සේවක හිතයන්ද මානව සහ උපකරණ හිතයන්ද පවතී. කළට වෙළාවට සේවාවන් සැපයීමක්ද නැත. පරිපාලන නිලධාරීන්ද නැත. අදාළ වෙළුෂවරුන්ම පරිපාලනයේ යෙදි සිරින නිසා ඔවුන් අතර ඇති පොදුගලික ගැටළු නිසා රෝහල් සේවාවන් අඩාවන අවස්ථාද එමතය.

## 2.1 සෞඛ්‍ය සඳහා වන සමස්ත වියදම සඳහා

### රුජ යොදවන ප්‍රමාණය

සෞඛ්‍ය සඳහා වන සමස්ත වියදමෙන් රුජ යොදවන ප්‍රමාණය කුමයෙන් අඩුවේ මහජනතාවට පොදුගලිකව දරන්නට වන වියදම වැඩි වී ඇත. ලේක සෞඛ්‍ය සංවිධානය පවත්තා ආකාරයට සෞඛ්‍ය සඳහා රුජයේ පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට වඩා අඩුවූ විට සෞඛ්‍ය සේවාවක අනිවාර්ය ලක්ෂණයක් වූ සමාජයේ සැම පුද්ගලයෙකුටම බාධාවකින් තොරව ප්‍රතිලාභ ලැබිය හැකි සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම අපහසුවේ. සෞඛ්‍ය සේවාව වැනි තීරණාත්මක ක්ෂේත්‍රයක් සඳහා වඩාත් ස්ථාවර හා විශ්වාසනීය වන්නේ රුජ මගින් ප්‍රතිපාදන සැපයීමයි. තිද්‍යාස සෞඛ්‍යයක් පිළිබඳ ඉහළින් කතා කළද සෞඛ්‍ය සඳහා යන වියදමින් 50.2% ක් මහජනතාව සිය පුද්ගලික වියදමින් දරන බව හෙලි වී ඇත. අප රට තුළ සෞඛ්‍ය සේවාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව

වෙනත් ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස 3% පමණ වුවද ඒ සඳහා රජයේ දායකත්වය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිගතයක් ලෙස අඩු වෙමින් පවතී. 2007 දී එය 1.68% ක් වූ අතර 2017 දී එය 1.48% ක් විය.

### 3. ජාතික සෞඛ්‍ය පද්ධතියේ වර්ධනය අඩාලටීම

80 දශකය පමණ වන තෙක් සැලකියයුතු වර්ධනයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව නව ලිබරල් ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමත් සමග බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇත. රෝහල් වලට ඇතුළත්වී ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 5-10% ප්‍රමාණයක්ද බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගී ජනතාවගෙන් 50%ක්ද පුද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගනී. රජය සේවයේ සහ පොද්ගලික වෙදා සේවයේ යෙදෙන ශ්‍රී ලංකාවේ වෙදා සහාවේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති වෙදාවරුන් වුවද ප්‍රතිකාර කරනුයේ තම දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින්ය. වෙනත් දියුණු රටවල මෙන් සායනික උපදෙස් මාලාවක් අනුගමනය කරනු නො ලැබේ. එබැවින් පුහුණුවෙහි බොහෝ සමානකම් තිබුනාද භාවිතයේ සැලකිය යුතු වෙනස්කම් ඇත.

#### 3.1 රෝගීන් පිළිබඳ මධ්‍යගත තොරතුරු පද්ධතියක් නොමැතිවීම

එකම රෝගියා විවිධ ආයතනවලින් එකම රෝගය සඳහා ප්‍රතිකාරගත් විට රෝගීන් කිහිප දෙනෙකු ලෙස වාර්තාවේ. රෝගීයෙකු දෙවන හෝ තුන්වන වර පැමිණීමේදී සායනයක ලියාපදිංචි රෝගීයෙකුගේ හැරෙන්නට කළින් තිබු රෝග තත්ත්වය පිළිබඳ වාර්තා පරීක්ෂා සැමවිටම සිදු නොවේ. බොහෝවිට පරීක්ෂා කෙරෙනුයේ එකම වෙදාවරයා විසින් වන අවස්ථා විරලය. නවීන තාක්ෂණය භාවිතා කිරීමක්, නිවැරදිව තොරතුරු ගෙවා කිරීමක් සිදු නොවේ.

#### 3.2 සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා දුරට මට්ටමක පැවතීම

70 සහ 80 දශක වල ඉතා ප්‍රශනස්ථ සේවාවක් ඉටුකළ සෞඛ්‍ය අධ්‍යාපන සේවයද නව ලිබරල් ආර්ථික රටාව සමගම බලවත් සේ අඩාල වී ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා සෞඛ්‍ය

අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉතා දුර්වල තත්ත්වයක පවතී. ඒ වෙනුවට 50 කට අධික විවිධ මාධ්‍ය ආයතන තරගකාරීව එම කටයුත්තට මැදිහත් වෙමින් සිටී. විවිධ මාධ්‍යවලින් වෙවදාවරුන්ගේ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ගෙන් සහ වෙළඳ ප්‍රවාරණ වලින් ලැබෙන තොරතුරු එකිනෙකට පරස්පර නිසා ජනතාව තමන්ට රිසි ආකාරයට එම උපදෙස් වලට අනුගත වී ඇති අතර ඒ නිසාම අනර්ථකාරී ප්‍රථිපල ණක්ති විදිමින් සිටී. මේ නිසාත් වෙළඳ පලේ ඇති ප්‍රමිතියකින් තොර පරිභෝගික හාන්ච්, ආභාර ද්‍රව්‍ය, බීම වර්ග සහ මාශය වර්ග නිසාත් ජනතාව නොයෙක් රෝගාධ වලට ගොදුරු වෙමින් සිටී.

### 3.3 බොටන රෝග පාලනය කිරීමට අසම්බීම

70 සහ 80 දුකෙයන් වනතුරු ගක්තිමත්ව පැවති පාලමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩ සටහන, විවෘත ආර්ථිකයන් සමග රෝග නිවාරණ සේවාවන්ට වඩා ප්‍රතිකාර සේවාවන්ට මුල්තැනීම නිසාත් සෞඛ්‍ය සේවාවන් සැපයීම තරගකාරී ලෙස වෙළඳපොලට අවතිරණවීමත් සමග ඇතිවුණු පුද්ගලික වෙවදා සේවාවට රුත්‍යේ සේවයේ යෙදී සිටින වෙවදාවරුන්ට ඇතුළුවීමට ඉඩ සැලයීම නිසාත් ක්‍රමයෙන් දුර්වලවිය.

මුල් යුගයේ දමා තිබූ ගක්තිමත් අත්තිවාරම නිසා මාතා සහ ලමා සෞඛ්‍ය සේවාවන් කිසියම් දුරකට ආරක්ෂා වී ඇති අතර, මාතා මරණ, ලදරු ලමා මරණ අඩවි ඇත. ප්‍රතිගක්තිකරණ අගයයන් තවමත් ඉහළ අගයක පවතී. කළකට ඉහත බරපතල සෞඛ්‍ය ගැටළු වී තිබුණු පෝලියෝ, පිටගැස්ම, කක්කල් කැස්ස, ගලපටලය, ලම්ඩින් අතර ක්ෂය රෝගය, සරම්ප, රුබෙල්ලා, පණු රෝග, පාවන රෝග, මැලේරියාව, බරවා රෝගය ලාදුරු සහ ජැපනීස් එන්සේපලියිස් වැනි රෝග තුරන්වී හෝ තවදුරටත් මහජන සෞඛ්‍ය ගැටළු බවට පත් නොවී පාලනයේ ඇත.

එහෙත් තරගකාරී සමාජය තුළ සමාජයේ වෙසෙන සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය බේංග ලේඛ්පේටෝස්පිරෝසිස්, වැඩිහිටියන් අතර ක්ෂය රෝගය වැනි පරිසරය සමග බැඳී ඇති බොටන රෝග තවමත් පාලනය වී නැත. ඉන්ග්ල්‍යුවන්සා වැනි බොටන රෝගද තවමත් වරින්වර වසංගත තත්ත්වයෙන් ඇතිවී මරණයට පත්වීමිද විශාල සංඛ්‍යාවක් එකවර රෝගිවීමිද (වසංගත ද)

සිදුවේ. 2017 වසරේ පමණක් 186,000 කට වඩා රෝගීන්ද 400 කට වඩා මරණද බෙංග රෝගය නිසා වාර්තා විය.

### 3.4 බොෂනාවන රෝග, පෙෂ්ඨ සහ අනෙකුත් බරපතල සෞඛ්‍ය ගැටළවල ව්‍යාප්තිය

3.4.1 නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනික දැනුමක් නොමැති නිසාත් නොසැලකිල්ල නිසාත් ජ්‍යෙන් රටාවේ ඇතිකරගෙන ඇති වෙනස් කම් නිසාත් බොහෝ දෙනා ජ්‍යෙන්වන සම්පූර්ණ ආයු කාලයෙන් 1/3ක් ම විවිධ බොෂනාවන රෝගවලට ගොදුරුවේ රෝගිව ගත කරයි මෙයට පහත කාරණා බලපායි.

3.4.2 අධ්‍යාපනයෙන් විවිධ විෂය දැනුම ලබා තිබුනත් යහපත් සෞඛ්‍යමත් ජ්‍යෙන්තයක් ගත කිරීමට අවශ්‍ය දැනුම බොහෝ දෙනෙකුට නැතු. බොහෝ දෙනා නිවෙස්දී පිසු ආහාර වෙනුවට නොයෙකුත් රසකාරක සහ කළුත්තබා ගැනීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආපනාගාලාවල සකස් කරන පිසු ආහාරවලට ඇඟිල්හි වී ඇතු.

3.4.3 බොහෝ දෙනා ඇග වෙහෙසා කෙරෙන කටයුතු වලින් ඇත්තේ කාර්යාලවල රැකියාවන්හි පත පොතේ හෝ පරිගණක ආයුතික රැකියා කිරීම නිසා ස්ථුල වී ඇතු.

3.4.4 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2016 හිදී කළ ඉහත සමික්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් 17% කට (සය දෙනෙකුගෙන් කෙනෙකුව) කිසියම් හඳු රෝගයක් ද 30% කට අධි රුධිර පිඩිනයද (තිදෙනෙකුගෙන් කෙනෙකුව), 16%කට දියවැඩියාවද (සය දෙනෙකුගෙන් කෙනෙකුව) තවත් 16%කට කොලේස්ටෝරෝල් වැඩිවීමද (සය දෙනෙකුගෙන් කෙනෙකුව) තිබේ ඇතු.

3.4.5 2012 ජන සංස්කෘතයට අනුව වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 12.4% ක් වුනු අතර 2041 වසරේදී මෙය 24.8% ක් එනම් ජනගහනයෙන් 1/4ක් වන බවට ඇස්තමේන්තු කර ඇතු. එබැවින් බොෂනාවන රෝග පාලනයට නිසි ප්‍රජා-මූලික රෝග වැළක්වීමේ ක්‍රියාමාර්ග නොගතහාත් 2041 වනවිට මෙම මූල් ප්‍රමාණයම කුමනා හෝ බොෂනාවන රෝග යකට ගොදුරුවීම නිසා සෞඛ්‍ය සඳහා රෝගට් ජනකාවත් බරපතල වියදුමක් දැරීමට සිදුවේ.

### 3.5 මත්ස්‍යපෝෂණය සහ අනෙකුත් පෝෂණ ගැටළු

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2016 හිදී කළ සම්ක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ උපතේදී බර අඩු දරුවන් ප්‍රමාණය 15.7% ක් (උපදින දරුවන් 7 දෙනෙකු ගෙන් කෙනෙකු) විය. වයසට සරිලන උස අඩු දරුවන් ප්‍රමාණය 17.3% ක් වූ අතර එය තුවර එළිය දිස්ත්‍රික්කය සඳහා 32.4% ක් (සැම දරුවන් තුන් දෙනෙකුගෙන් කෙනෙකුම) විය. කාජබූ දරුවන් ප්‍රමාණය 15.1% ක් වූ අතර මොංරාගල දිස්ත්‍රික්කය සඳහා එය 25% ක් විය. වයසට සරිලන බර අඩු දරුවන් ප්‍රමාණය 20.5% ක් වූ අතර තුවර එළිය දිස්ත්‍රික්කයේ එය 29.6% ක් එනම් සැම දරුවන් තුන් දෙනෙකුගෙන් කෙනෙකුම වයසට සරිලන බර නැත්තන් විය.

### 3.6 හදිසි අනතුරු

ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාවලට අනුව 2018 වසරේ මාරුග අනතුරු නිසා පමණක් 3550ක් මියගොස් ඇති අතර 2016 සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව හදිසි අනතුරු නිසා මිලියන 1 ක සංඛ්‍යාවක් රෝහල් ගත්වී ඇති අතර එය රෝහල් ගතවුවන්ගෙන් 19%කි. එනම් පහෙන් එකකි.

### 3.7 මත්දුව්‍ය සහ යුම්බීමට ඇඟිලැහිවිම

අන්තරායකර මාපද පිළිබඳ ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව 2016දී දිවයින පුරා මත්දුව්‍යවලට ඇඟිලැහිවින පුද්ගලයින් 2355ක් සඳහා ප්‍රතිකාර කර ඇත. මින් 826ක් (35%) ක් එම ආයතනය මගින් පවත්වාගන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින්ද 684 (29%)ක් බන්ධනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථානවල දි ද 474ක් (20%)ක් රාජ්‍ය නොවන ආයතනවල ප්‍රතිකාර මධ්‍යස්ථානවල දි ද 371ක් (6%) කන්දකුව ප්‍රතිකාර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේද ප්‍රතිකාර කර ඇත. මින් 51%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර 62%ක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ය.

### 3.8 මානසික රෝග

බත්තරමුල්ල පරේයේෂණ සහ සංවර්ධන ආයතනය විසින් 2007 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වනාසේ (උතුරු නැගනහිර හැර) කළ මානසික රෝග

පිළිබඳ සම්ක්ෂණයේදී ජනගහනයෙන් 10% ක් කුමන හෝ මානාධික රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත.

### 3.9 නිදන්ගත වකුගඩු රෝගය

ලිතුරු මැද උග්‍ර සහ තැගනහිර පළාත්වල දිස්ත්‍රික්ක කිහිපයකම රෝගීන් වාර්තාවේ ඇති රෝගය වැළදීමට බලපාන ස්ථීර හේතුකාරක නිශ්චිතවම හඳුනාගෙන තැනි නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳව ඇති විද්‍යාත්මක තොරතුරු තවමත් අසම්පූර්ණය. මෙතෙක් කර ඇති පරෝගේෂණවල ක්‍රමවේදයන් පිළිබඳව විවිධ අදහස් පලවී ඇත. එබැවින් උසස් තත්ත්වයේ ප්‍රථීපලවල නිරවද්‍යතාවය පිළිබඳ විශ්වාසය තැබිය හැකි පරෝගේෂණ කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් පවතී.

එනමුදී, අදාළ ප්‍රදේශවල වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් තවමත් ප්‍රමාණවත් නැත. එම ප්‍රදේශවල සෞඛ්‍ය සහ සමාජ සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ද ප්‍රමාණවත් නොවේ. වකුගඩු රෝගවලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයන් අතරද වෙනස්කම් තිබෙන අතර සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති සියලු ගැටළ මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදීත් එලෙසම පවතී. අදාළ සෞඛ්‍ය සේවක පිශය පියවීමට, කාර්ය මණ්ඩලයට ක්‍රමවත් ප්‍රහුණුවක් ලබා දීමට, දැනුම යාවත්කාලීන කිරීමට, පරෝගේෂණ ප්‍රවර්ධනය කිරීමට, සමාජ සත්කාර ක්‍රියා ක්‍රමවත් සැපයීමට, රෝගීන්ට සහ අදාළ පවුල්වල මුළික අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීමට වෙන්කර ඇති ප්‍රතිපාදන නිවැරදිව යොදාගැනීමට සුදුසු යාන්ත්‍රණයක අවශ්‍යතාව තවමත් හඳුනාගෙන නැත.

## සෞඛ්‍ය ප්‍රතිපත්තිය

අරමුණ - සංතාපීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අත්‍යවශයෙන් තිබූ යුතු නිරෝගී මානව සම්පතක් අරමුණු කරගත් බල ගැන්වුණු සෞඛ්‍ය මත් පුරවැසියන් නිර්මාණය කිරීම සඳහා සමාන ප්‍රවේශයන් සහිතව, ගුණාත්මකභාවයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවෙන් යුත් පරිපුරුණ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම

### ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති ගොඩනැගීම සඳහා පාදක කරගත් මුලධර්ම

- රෝගවලට ප්‍රතිකාර කිරීමට වඩා රෝග වැළක්වීමට සහ සියලු පුරවැසියනට යහපත් දීම් පැවැත්මක් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වලට ප්‍රමුඛතාවය ලබාදීම.
- සියලු ආකාරයේ භුගෝලීය සහ සමාජමය බෙදීම (ස්ත්‍රී පුරුෂ භාවය, අදායම් තත්වය, රකියාවේ ස්වභාවය, පොද්ගලික හිතවත්කම්) තිසා ඇතිවී ඇති අසමානකම තුරන් කිරීමට රජය සතු වගකීමක් ලෙස සැලකීම. අසමානතාවයන් දුරු කිරීමට අදාළව රෝග පිඩාවන්ගෙන් අතිවන දුෂ්කරතා ඉවත් කර සියලු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සුරකීම රජයේ ප්‍රමුඛතම වගකීම ලෙස සැලකීම සහ ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපාදන සැපයීම.
- සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා කිසියම් පවුල් ඒකකයක් පවුල් අදායමෙන් වෙන්කෙරෙන ප්‍රතිශතය සැලසුම්සහගතව අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීම.
- සෞඛ්‍ය සේවාවන්වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණාත්මක තත්වයන් උසස් කිරීම මගින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව පිළිබඳව බිඳී ඇති විශ්වාසය යළි තහවුරු කිරීම.
- ජනතාවගේ බඳු මුදල් පරිහරණය සහ සෞඛ්‍ය සේවාවන්හි

කාර්යක්ෂමතාවය පිළිබඳ වගකීම් විනිවිද්‍යාවයකින් යුතුව ඉටු කිරීම සහ සෞඛ්‍යයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන අවහාවිතාව වැළක්වීම.

- උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සියලු උසස් අධ්‍යාපනික ආයතන, රාජ්‍ය නොවන සේවා ආයතන සහ ලාභ නොලබන සේවා ආයතන වල දායකත්වය ලබා ගැනීම සහ සම්බන්ධීකරණය රාජ්‍ය වගකීමක් ලෙස සැලකීම.
- ජනතාවට තම කැමැත්ත පරිදි විවිධ සෞඛ්‍ය විධි කුම (බහුගිරි, ආයුර්වේද, සිද්ධ, යුතානි, ගෝමියෝපති)වලින් අවශ්‍ය සේවාවන් තෝරා ගැනීමට සහ ප්‍රයෝගනයට ගැනීමට ඇති අයිතිය පිළිගැනීම, ඒ සඳහා පහසුකම් සැලසීම, සියලු සෞඛ්‍ය විධිකුම තියාමනය කිරීම, අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම සහ අධික්ෂණය.
- සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, වැඩි දියුණු කිරීම සියලු සේවා දායකයීන්ගේ සහ ප්‍රතිලාභීන්ගේ වගකීමක් ලෙස සහ යුතුකමක් ලෙස සලකා සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම පූඩ්ල් ජන සහභාගිත්වයකින් යුතුව පවත්වාගෙන යාම රාජ්‍ය වගකීමක් ලෙස සැලකීම.
- තමනට සැපයෙන සෞඛ්‍ය සේවාවන් පිළිබඳව තීරණ ගැනීමට මහජනතාවට ඇති අයිතිය පිළිගැනීම සහ එම අයිතිය ලබා ගැනීමට ඉඩ සැලසෙන පුද්ගල යාන්ත්‍රණයක් සෞඛ්‍ය කොට්ඨාග මට්ටමින් සැලසීම.
- තිරන්තරව යාවත්කාලීන වන ජාත්‍යන්තර සහ ජාතික සෞඛ්‍ය පිළිබඳ නව දැනුම සත්‍යාචාර අප රටේ සෞඛ්‍ය සැලසුම් සඳහා කඩිනමින් භාවිතාවට ගැනීමට හැකි විශේෂයන්ගෙන් සමන්විත ජාතික කම්මුවක් ස්ථාපනය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.
- නිවැරදි මාශය භාවිතය ප්‍රවලිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ රෝග විනිශ්චයට අවශ්‍ය සියලුම පරීක්ෂණ සඳහා කරනු ලබන වැය කිරීම රජය මගින් දුරීම.

- රෝග සඳහා ලබාදෙන ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය සේවකයින්ට සහ මහජනතාවට අවශ්‍ය විෂය මූලික සෞඛ්‍ය අධ්‍යාපතික දැනුම ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදීම - සෞඛ්‍ය ගැටළු සඳහා උපදේශනයේදී සහ සෞඛ්‍ය සේවාව සහ ප්‍රතිලාභියා අතර අත්තරසම්බන්ධනය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම (e-health system)
- ප්‍රශ්නයේ මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම ප්‍රවර්ධනය සඳහා දිරි ගැන්වීම. (Rewarding healthy behaviour)
- රෝගවලට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය සේවයේ සියලු ආයතනවලට/සෞඛ්‍ය කණ්ඩායම්වලට සායනික මගපෙන්වීම ලබාදීම සඳහා විද්‍යාත්මක විද්‍යාත්මක සායනික මාර්ගෝපදේශයක් සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වූ සායනික මාර්ගෝපදේශයක් සකස් කිරීම. වෙදාද ආචාර ධර්ම පද්ධතියක්ද සහිතව එය ත්‍රියාත්මක කරවීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීම.

## මූලික ක්‍රියාමාරුග:

- සැම පුරවැසියෙකුටම නිරෝගීව සිටීමට අත්‍යවශ්‍ය සාධක වන බෝවන සහ බෝනොවන රෝග වලක්වා ගැනීමට අවශ්‍ය රෝග නිවාරණ උපදෙස් ලබාගැනීමට, අන්තර්ක් හෝ රෝගාලාධයක් ඇතිවූ විට නොපමාව අත්‍යවශ්‍ය ප්‍රතිකාර ගැනීමට, එවැන්නකින් පසු අවශ්‍ය ගුණාත්මක පුනරුත්ථාපන සේවා ලබා ගැනීමට ඇති අයිතිය සැමම සමානව රජයේ වියදුම්න් නොමිලේ ලබා ගැනීම සහතික කිරීමට එම අයිතින් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුකුම ව්‍යවස්ථාවට අතුළත් කිරීම
- සෞඛ්‍ය සඳහා දළ ජාතික තිෂ්පාදනයෙන් 5% ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිම්න් ඉදිරි වසර පහ තුළ එය 3% දක්වා වැඩි කිරීම

- සියලු රාජ්‍ය ප්‍රතිපත්තින්හි ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා තහවුරු කර ආරක්ෂා කිරීමටත්, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහාත් සියලු අදාළ අමාත්‍යාංශ සම්බන්ධිකරණය කෙරෙන ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයක් පිහිටුවනු ලැබේ. (National Health Promotion Bureau)
  
- ප්‍රාථමික රෝහල්, ප්‍රාදේශීය, මුලික, පළාත් මහ රෝහල් සහ යිකීපෙන රෝහල් අතර මතා සම්බන්ධිකරණයක් පවතින සේ සහ ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කිරීම වඩා ක්‍රමවත් කිරීමට සහ විශේෂයෙන් සේවාවන් ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කිරීම. (Satellite specialized services)
- රෝහල් අතර තාක්ෂණික දැනුම ප්‍රවමාරු කරගැනීමට Telemedicine වැනි තාක්ෂණයක් හඳුන්වා දැනු ලැබේ. හඳුනාගත් ප්‍රාථමික ද්වීතීයික සහ තාතියික රෝහල් එකිනෙකට සම්බන්ධකර ඒවායෙහි ඇති පහසුකම් සහ විශේෂයෙන් සේවාවන්වලින් වඩා කාර්යක්ෂම සේවාවක් ලැබ ගැනීමට ප්‍රවමාරු ක්‍රමයක් ස්ථාපිත කිරීම (shared care cluster system)
- ප්‍රාථමික රෝහල්වල සිට ද්වීතීයික සහ තාතියක රෝහල්වලට රෝගීන් යොමුකිරීමට සහ සුවච්‍යමෙන් පසු රෝගීන් ආපසු මූල් රෝහල් දක්වා ප්‍රවාහනයට සුදුසු ගිලන්රය සේවාවක්ද හඳිසි අවස්ථාවල රෝගීන් නිවෙස්හි සිට ප්‍රවාහනයට සුදුසු සේවාවක්ද ලෙස පවතින ගිලන් රිය සේවාවන් වැඩි දියුණු කිරීම. (Efficient Referral system) - ගිලන්රථ සේවාව සඳහා (හඳිසි අනතුරු කළමනාකරණය සඳහා තාක්ෂණ නිලධාරීයෙකු සහිත කණ්ඩායමක් පත් කිරීම - (Emergency Medical Technesian)
- අවශ්‍යතාව අනුව සැම පුද්ගලයෙකුටම රජය වෙනුවෙන් වග කියන පවුලේ වෙබදුවරයෙකුගේ ආවරණය ලබා දීමට දිරසකාලීන වැඩිපිළිවෙළක් සැලසුම් කිරීම. අදාළ සියලු පුද්ගලයින්/පවුල් ලියාපදිංචි කිරීම (Community Doctor with a supporting Team). පළමු වටයේදී සැම පළාතක්ම

ආචාරණය වනස් තෝරාගත් ප්‍රාදේශීය ලේකම් නොවිටා සඳහා පවුල් 1000 ක් සඳහා එක පවුල් වෛද්‍යවරයෙකු සහිත කණ්ඩායමක් පත්කිරීම. බෝ නොවන රෝග වැළැක්වීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය ස්ථානවලට යොමුකිරීම පසු විපරම් කිරීම එම කණ්ඩායමේ වගකීමක් බවට පත්කිරීම

- සියලු සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට වැඩ පිළිවෙළක් - රෝග පාලනයට සාපේක්ෂව දිරි දීමනා/උසස් වීම/ප්‍රතිලාභ. (Apprasial system & rewarding mechanism)
- සායනික මරගෝප දේශනය (Clinical Guidelines) සකස් කිරීමට, සියලු රෝගල්වලට හඳුන්වාදීමට සහ නියාමනයට ජාතික මට්ටමේ කම්මුවක් ස්ථාපිත කිරීම.
- රෝගී පූද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රයුජ්‍යාතියක් සකස් කර පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරවා ගැනීම. (Patient Charter)
- රෝගල් සේවා නියාමනයට ස්වාධීන මණ්ඩලයක් පත්කිරීම. (External Accreditation Council)
- කර්මාන්තකාලා වල සහ සේවා ස්ථානවල සිදුවන රැකියාවට සම්බන්ධ අනතුරු සහ සෞඛ්‍ය ගැටළු නියාමනයට සහ වැළැක්වීම සඳහා ත්‍රියාමාර්ග ගැනීමට අධිකාරියක් ස්ථාපිත කිරීම. (Occupational Health Authority)
- මහජන සෞඛ්‍ය සේවාවන්ට අදාළ සියලු අණපනත් යාච්‍යතාලින කිරීම.
- සෞඛ්‍යරක්ෂිත ජන සමාජයක් පවත්වාගනු වස් සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට අදාළ පර්යේෂණ සම්බන්ධීකරණය කිරීමට සෞඛ්‍ය අමානාංශයට සම්බන්ධව වෙනම පර්යේෂණ ඒකකයක් බිජිකර සියලු විද්‍යාත්මක පර්යේෂණ ආයතන සම්බන්ධීකරණය කර එමගින් වඩා සුදුසු ප්‍රතිකර්ම-රෝග වැළක්වීමේ ක්‍රම ප්‍රවලිත කිරීමට සහ වැඩි දියුණු කරලීමට දිරි දීම.
- බටහිර, ආයුර්වේද, හෝමියෝපති, සිද්ධ, යුනානි හා දේශීය වැනි විවිධ වෛද්‍ය ක්‍රම විද්‍යාත්මක පදනමක් මත

ඒකාබද්ධ සේවාවන් ලෙස ජනතාවට ලබා දීමේ හැකියාව එම ක්ෂේත්‍රවල විශේෂයුයින්ගේ සහායයෙන් සොයා බැලේ. දැනට ප්‍රමිතියෙන් තොර සියලු ප්‍රතිකාර සේවාවන් සහ ඔහු ප්‍රමිතිගත කිරීම.

- දේශීය පාරම්පරික වෛද්‍ය කුම පිළිබඳව පූජ්‍ය අධ්‍යායනයක් කර එම දැනුම සංරක්ෂණය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම.
- බටහිර සහ ආයුර්වේද, හෝමෝයේපති, සිද්ධ, යුනානී හා දේශීය සෞඛ්‍ය සේවාවන් පාලනය එක් අමාත්‍යංශයක් යටතට පත් කෙරේ. අදාළ අමාත්‍යංශ ඒකාබද්ධ කිරීම මගින් මහජන සෞඛ්‍ය සේවාවන් සහ පළාත් පාලන ආයතන මගින් සපයනු ලබන සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කර වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් බිම් මට්ටමේදී ලබාදීම සහතික කිරීම.
- ඔහු පනත වඩාත් ජනතා නිතවාදීව සංශේෂනය කර බලාත්මක කිරීම.

### ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම

- සියලු රෝහල්/සෞඛ්‍ය ආයතනවලින් ලබා ගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු පුදරුණනය කිරීම - අන්තර්ජාලයෙන් - දුරකථනය මගින් සේවාවන් පිළිබඳ දැන ගැනීමට පහසුකම් සැලසීම.
- වැඩකරන ජනතාවට බාහිර රෝගී සහ සායන ප්‍රතිකාර ලබා ගැනීම පහසුවන සේ පතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා සහ ඉරිදා දිනයන්ද ආවරණය වන සේ එම සේවාවන් දීර්ශ කිරීමට පියවර ගැනීම.
- සේවාවන් ලබාගැනීමේදී කාල සටහනකට අනුව දෙනු ලබන අවස්ථා උදා: 8.30 -9.30ත් අතර එක් වෛද්‍යවරයෙක් සඳහා රෝගීන් තියුවිත ප්‍රමාණයක් යොමු කිරීම.
- පිළිගැනීමේ නිලධාරිනියක් - සියලු සේවාවන් සඳහා

යොමු කිරීම - දිගා සලකුණු - මානව ප්‍රසාදනා ගාරයට/පානීය ජලය/වැසිකිලි සඳහා යොමු කිරීම.

- බාහිර අංශයෙන් සැපයෙන ප්‍රතිකාර සේවාව - පැය 12ක අවමය - දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමේ හැකියාව.
- රෝහලට රෝගියෙකු ඇතුළු කිරීමේදී රෝගියාට ඇදක් සැපයීම තහවුරු කිරීම සඳහා වග කියන නිලධාරියෙකු පත් කිරීම, අදාළ වාච්‍යවේ ඇති ඇදන් සංඛ්‍යාව නොව රෝහලේ ඇති ඇදන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීම.
- රෝගියෙකු පරීක්ෂා කළපුතු ආකාරය පිළිබඳ ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම - එය රෝගින්ගේ දැනගැනීම සඳහා පුදරුණය කිරීම - රෝගියෙකුට සැලකිය යුතු ආකාරය ලිඛිතව පුදරුණය කිරීම - රෝගින්ගේ ගැටළුවලට තිස් ප්‍රතිචාර ලැබ දීමට සැලැස්වීම - ඇහුම්කන්දීම ට සැලැස්වීම.
- අදාළ දිනට / සේවා කාලසීමාවට සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයින්ගේ නම් ලැයිස්තුව පුදරුණය කිරීම.
- රෝගයට ප්‍රතිකාර කරනු ලබන සැලැස්ම රෝගියාට වෙදුෂවරයා විසින් හෝ හෙද නිලධාරිනිය විසින් පැහැදිලි කිරීම - තැවත පැමිණිය යුතු දිනය - සූව නොවී රෝග උත්සන්න වුවෙක් කළ යුතු දේ - සූවව්වීමෙන් පසු කළ යුතු දේ - අවශ්‍ය නම් පරීක්ෂණවලට යොමු කිරීම - වෙනත් වෙදුෂවරයෙකු වෙත යොමු කිරීම / මානව නිකුත් කරන්නාගේ මානව පිළිබඳ උපදෙස් / ආයතනයේ නොමැති සේවාවන් / පරීක්ෂණ / මානව පිළිබඳ එම සේවාවන් ලැබ ගන්නා ආකාරය පිළිබඳ උපදෙස්.
- රෝග විනිශ්චය සඳහා කරනු ලබන පරීක්ෂණ ඉහළම තාක්ෂණය යොදා නවීකරනය කරනු ලබන අතර පරීක්ෂණ ප්‍රමීයල පැහැදිලි කිරීමට වෙදුෂවරයෙකු හෝ හෙදියක ගේ සේවය පැය 24 තුළම ලබාදීම.
- සියලු රෝහල් රසායනාගාර සඳහා අන්තර් ජාතික වර්ගීකරණ ක්‍රමයක් හඳුන්වාදීම (ISO standards)
- සියලු රෝහල් සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය

## නියාමනය සඳහා සක්‍රීය අභ්‍යන්තර කමිටුවක් පත්කිරීම (Active Internal Quality Assurance Unit )

- රෝගීයෙකු රෝහලකට පැමිණ ඔඟධ ලබාගෙන පිටව යාම දක්වා සියලු පියවර, රෝග ඉතිහාසය, පරීක්ෂණ, රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ පසු විපරම් සැලසුම අනුකූලීක අංකයක් ලබාදී පරිගණකගත කිරීම. (e-health system)
- පිරිසිදු ප්‍රසන්න පරිසරයක් - කියවීමට පොත් සගරා - ලමුන්ට දුව පැන ඇවිදීමට ස්ථානයක් - වැදගත් සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ඉඩකඩ/විඩියෝ දරුණන.
- ද්විතියික තාතික රෝහල්වලට හඳුසි රෝගීන් යොමු කිරීම සඳහා ගිලන් රියක් - ගිලන් රිය රෝහලින් බැහැරව සිටින කාලය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග, ප්‍රාථමික රෝහල්වල සිට යොමුකිරීමට සහ සුවවීමෙන් පසු රෝගීන් ආපසු මුල් රෝහල් දක්වා ප්‍රවාහනය.
- පැමිණිලි- යෝජනා සඳහා බහාලුමක් - පැමිණිලි සඳහා ඉක්මනින් ක්‍රියාමාර්ග ගැනීම අදාළ ආයතනික ප්‍රධානීයාගේ වගකීම ලෙස සැලකීම. අධික්ෂණය සඳහා අදාළ ප්‍රදේශයේ විද්‍යාත් සාමාජිකයින් ඇතුළත් රෝහල් කමිටුවක් පත් කිරීම.
- රෝගීන්ට වගකියනු ලබන රෝහල් කළමනාකරණ සේවාවක් ඇති කිරීම. සියලු රෝහල්වල කෙරෙන ප්‍රතිකාර සේවාවන් එවායේ සාර්ථකත්වය මැනීම සඳහා නියාමනය කිරීම.
- ආචාරයිලි සුහද කාර්යක්ෂම සේවාවන් සඳහා සේවකයින් ඇගයීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම.

## හදිසි ප්‍රතිකාර

- හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විශේෂයෙන් වෙන්වූ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් සියලු දිස්ත්‍රික්ක, මූලික සහ පළාත්බදා රෝහල් සඳහා හඳුන්වා දෙන අතර ඒ ඒ ආයතනවලින් සැපයෙන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීමේ මධ්‍යස්ථානයක් සියලුම රෝහල්වල ස්ථාපිත කිරීම.
- සියලු රෝහල්, සෞඛ්‍ය ආයතන. පාසැල්, කාර්යාල, වැඩඩිම් සහ මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට ප්‍රථමාධාර /හදිසි ප්‍රතිකාර සේවාවන් ව්‍යාපේත කිරීම.
- හදිසි ආපදාවකදී මරණ සංඛ්‍යාව සහ සංකීලතා අවම කිරීම සඳහා සැම රෝහලකම ඒ සම්බන්ධ සැලැස්මක් සකස් කිරීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම

## මාශධ සහ පරීක්ෂණ

- රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය මාශධ උපකරණ සහ පරීක්ෂණ පහසුකම් හිගය සහ ප්‍රමිතියක් නොමැති වීමේ තත්ත්වය අවම කිරීමට කටයුතු කරන අතර ඒම සියලු අංශ සඳහා පොදුගලික අංශයටද බලපාන පරිදි ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම.
- මාශධ පනත වඩාත් ජනතා හිතවාදීව සංශෝධනය කර බලාත්මක කිරීම. සියලුම රෝහල් ආවරණය වනසේ අත්‍යවශ්‍ය මාශධ ලැයිස්තුවක් හඳුන්වා දීම.
- නියමිත ප්‍රමිතියෙන් යුත් මාශධ පමණක් වෙළඳපාලට නිකුත් කරන අතර මාශධවල අන්තර්ගතය සහ ඒවායින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කිරීම විධීමත් කිරීම. මාශධවල ගණාත්මකභාවය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් ඇති කිරීම.
- පහසු මිලට ගණාත්මක මාශධ ජනතාවට ලබාගත හැකිවන පරිදි රාජ්‍ය මිසුසැල් ප්‍රමාණය වැඩි කරනු ලබන අතර දැනට

ප්‍රමාණවන් වෙළඳසැල් නොමැති ප්‍රදේශවලට ප්‍රමුඛස්ථානයක් ලබා දීම.

- ඔහුගේ භා උපකරණ දේශීයව නිෂ්පාදනය ඉහළ තැංවීම සඳහා රාජ්‍ය භා රාජ්‍ය නොවන සහ පොද්ගලික හැවුල් ව්‍යාපාරවලට දිරි දීම. ඒ වෙනුවෙන් එම නිෂ්පාදනයන් කරනු ලබන ආයතන සඳහා බුදු සහන ලබා දීම.

## නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර

බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඉලක්කගත කන්ඩායම් සඳහා පරීක්ෂා කිරීම හඳුන්වා දීම. ගැනට ලබාදෙන සේවාවන් ප්‍රතිසංවිධානය කිරීම. සියලු නිදන්ගත රෝග සඳහා ප්‍රශ්න ප්‍රේෂල ලබා ගැනීමට අදාළ ප්‍රතිකාර සේවාවන් නියාමනය කිරීම.

- (i) වයස අවුරුදු 40 ට වැඩි සියලුම පුද්ගලයින් අවම වශයෙන් වසරකට වරක් පූර්ණ වෙවාදා පරීක්ෂණයකට ලක් කිරීම.
- (ii) බෝ නොවන රෝග (හඳු රෝග, අධි රැකිර පිඩිනය, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් වැඩිවීම්) නිසා සිදුවන සංකුලතා අවම කිරීමට ප්‍රජා මුළුක වැඩ පිළිවලක් හඳුන්වා දීම.
- (iii) වකුගත් සහ පිළිකා රෝග වලට ගොදුරු වී ඇති රෝගීන් සඳහා ප්‍රජා සත්කාර සේවාවන් හඳුන්වා දීම. එම රෝග වලක්වා ගැනීමට අදාළ පර්යේෂණ වලට ප්‍රමුඛත්වය ලබා දීම. මේ සඳහා ජාත්‍යන්තර පර්යේෂණ කන්ඩායම් වල සහයෝගය ලබාගත එම කටයුතු ක්‍රියාත්මක කිරීම.
- :iv) හඳිසි අනතුරු, මාර්ග අනතුරු නිසා සිදුවන ආබාධ, මරණ අවම කිරීමට අදාළ ආයතන සම්බන්ධිකරණය කර ස්ථීරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීම.
- (v) අක්ෂී රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය තුළ වෙනම අංශයක් ස්ථාපනය කිරීම.

## රෝග වැළැක්වීම

- මාත්‍රා, ලමා සහ නිවාරණ සෞඛ්‍ය සේවාවන්ට මූලිකත්වය ලබා දෙන අතර පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාචන්ට සහ සැම පුරවැසියකුටම වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගාලාධයන්ට ගැලපෙන මූලික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීම.
- පළමු ග්‍රෑනීයට සිසුන් ඇතුළත් කිරීමේදී එක් එක් සිසුවාට අදාළ වෙවදා වාර්තාවක් සැකසීම හා ආබාධිත හෝ සෞඛ්‍ය අවදානමක් ඇති සිසුන් සඳහා නිරන්තර පරික්ෂාවට ලක් කිරීම.
- ප්‍රජනක සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා තරුණයන්ට පහසුවෙන් ප්‍රාග්ධනය සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති කිරීම
- පළාත්පාලන, වෙළඳ, ආභාර, කෘෂි, දීවර, පැණ සම්පත්, අධ්‍යාපන, ජනමාධ්‍ය, රාජ්‍ය මූල්‍ය, ජල, පාරිසරික, කාක්ෂණ සහ පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි රාජ්‍ය ආයතන මෙන්ම සිවිල් සමාජ සංවිධානවලද, පොදු මහජනතාවගේද දේශීය සහ විදේශීය විශේෂයින්ගේ සහ සංවිධානවලද සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් දැනට බහුලව ව්‍යාප්ත වෙමින් තිබෙන රෝගාලාධ සහ අනතුරු කඩිනමින් පාලනය කිරීම සඳහා ඉලක්කගත වැඩිසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ යටතේ බෙංග රෝගය, මී උණ, ජලසීතිකාව වැනි රෝග මහජන සෞඛ්‍ය ගැටළුවක් නොවන මට්ටමට පාලනය කිරීමට පියවර ගැනේ. දැනට පාලනය කරනු ලැබා ඇති මැලේරියාව, බරවා වැනි රෝග නැවත හිස එසවීමට නොහැකිවනසේ දිර්සකාලීන පියවර ගැනීම.
- බෙංග රෝගය පාලනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන අතර ප්‍රජාමූලික ව්‍යාපෘති මගින් මුදුරු සනත්වය අවමකර තබා ගැනීම පළාත්පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යයක් බවට පත්කර එය නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයන් සිදු කිරීම.
- මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත් ද්‍රව්‍ය මෙරට ගෙන්වීම

පාලනය කිරීමට දැඩි නීති රිති පද්ධතියක් හඳුන්වාදෙනු ලබන අතර එම නඩු විභාග කිරීම ක්‍රියාත්මක කිරීමෙන් එම ක්‍රියාවන්හි තැවත තැවත යෙදෙන්නන් අවම කිරීමට වගබලා ගැනීම.

- මහජන සෞඛ්‍යය අදාළව පාරිසරික සනීපාරක්ෂක සහ ආභාර ස්වස්ථාන සඳහා පනවා ඇති නීති රිති බල ගන්වා ජනතාවගේ මූලික සෞඛ්‍ය අයිතින් පුරුණීම.
- ප්‍රමිතියෙන් යුත් වැසිකිලි නොමැති සියලු පවුල් ඒකකවලට පළාත් පාලන ආයතන හරහා නොමිලේ වැසිකිලි ඉදිකර දීම. ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල පොදු වැසිකිලි පද්ධති ඉදි කිරීම.
- සෞඛ්‍ය සම්පන්න ආභාර රටාවක් සඳහා ලමුන් ඩුරු කිරීමට අදාළ ජාතික වැඩිපිළිවෙළක් හා අධ්‍යාපන වැඩිසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීම. මෙහිදී අදාළ සියලු අමාත්‍යාංශ නිසි පරිදී සම්බන්ධිකරණය කිරීම.

## බෝ නොවන රෝග වැළැක්වී

වර්තමානය වන විට හදවත් රෝග (කොලෙස්ටරෝල්, අධිරුධිර පිඩිනය වැනි කළින් හුදානාගත හැකි අවදානම් සාධක සහිත), දියවැඩියාව, නිද්‍යාගත ග්‍ර්යාසෙන රෝග, නිද්‍යාගත වකුග්‍රා රෝග, ආසාතය, පිළිකා හා මානකික රෝග අප රටේ ජනතාව මූළුණ දෙන ප්‍රධාන බෝ නොවන රෝග බවට පත් වී ඇත. වයස්ගත ජනගහනය වැඩි වීම, සැලැස්මක් නොමැති නාගරිකරණය හා ජ්‍යෙනි රටාවේ සිදුවී ඇති වෙනස් වීම බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත. දුම් පානය, මත් පැන් පානය, ස්ට්‍රේලතාවය හා සෞඛ්‍යාරක්ෂිත නොවන ආභාර හා ක්‍රියාදීලි නොවන දිවි පෙවෙත බෝ නොවන රෝග සඳහා හේතුවන වෙනස් කළ හැකි අවදානම් සාධක වේ.

බෝ නොවන රෝග සැදීම වැළැක්වීම සඳහා වෙනස් කළ හැකි අවදානම් සාධක අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබේ.

- මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ Framework for

convention of Tobacco control අනුව කටයුතු කරනු ලබන අතර ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පතන තවදුරටත් ගක්තිමත් කිරීම.

- සෞඛ්‍යාරක්ෂිත ආහාර ප්‍රවර්ධනය කිරීම අධ්‍යාපන, කෘෂිකාර්මික හා වෙළඳ ප්‍රතිපත්තින්වල ප්‍රධාන අරමුණක් බවට තහවුරු කරන අතර ඒ සඳහා අවශ්‍ය කරනු ලබන නිවැරදි ලේඛල් කිරීම, වර්යා ධර්මයන්ට අනුකූල ප්‍රවාරණය, නිවැරදි තොරතුරු පාරිභෝගිකයින්ට ලබා දීම, වගකීම් සහගත වෙළඳාම ගක්තිමත් කිරීම.
- අධ්‍යාපන, ක්‍රිඩා හා ප්‍රවාහන ප්‍රතිපත්තින් තුළ ගාරීරික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යන් ඇතුළත් කරන අතර පළාත් පාලන ආයතන හා රැකියා ස්ථාන වල සහයෝගය ඇතිව ඇවේදීම, බයිසිකල් පැදීම හා විවිධ ක්‍රිඩා සඳහා පහසුකම් හඳුන්වා දීම.

### මානසික සෞඛ්‍යය

ජාතික මානසික සෞඛ්‍ය දත්ත වලට අනුව සැම දහ දෙනෙකුගෙන් එක් අයෙකු කුමත හෝ මානසික රෝගයකින් පෙළන අතර ප්‍රතිකාර ලැබෙන්නේ ඉන් 20% කට පමණි.

- මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය හා මානසික රෝග වැළැක්වීම සඳහා කුමවත් වැඩිපිළිවෙළක් සකස් කිරීම.
- මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබීම.
- මානසික රෝග වලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රජා මූලික ප්‍රතිකාර සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.

### ආහාර සහ පොශණය

මුළු කුස සිට මරණය දක්වාම මතා පොශණයක් ලැබීම සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමේ මූලික අවශ්‍යතාවයකි. මෙය

සෞඛ්‍යය, කෘෂිකර්ම, වෙළඳ හා ආර්ථික අංශ සමග බැඳී ඇතේ. සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂිතතාවය ජීවන ව්‍යුහ පුරාම සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

- පළතුරු සහ එළවු නිෂ්පාදනයේදී, බෙදාහැරීමේදී සහ අලෙවියේදී සෞඛ්‍යාරක්ෂිත බව සහ නියමිත ප්‍රමිතින් ආරක්ෂා කිරීම.
- ආහාරපාන සකස් කිරීමේදී හා අලෙවියේදී රට වස විෂ එකතු කරන හා ප්‍රමිතියෙන් තොරව ආහාරපාන නිෂ්පාදනය කරන හා වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. එම ක්‍රියා බරපතල අපරාධ ගණයට ඇතුළත් කිරීම.
- පිරිසිදුව සහ ඉහළ ප්‍රමිතියකින් යුතුව ආපනාගාලා පවත්වාගෙන යාම සහතික කිරීම.
- වෙළඳපොලේ සහ ගෘහැණිත සියලුම ආහාර සහ ජලයේ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්ෂේත්‍රගත නිලධාරීන් සහ පරියේෂණාගාර ඇතුළු වෙනත් පහසුකම් වැඩි දියුණු කර ක්‍රමානුකූලව කරනු ලබන අධික්ෂණ යාන්ත්‍රණයක් මගින් නියාමනය කිරීම.
- විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින්ට අහිතකර වියහැකි බේව තොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවත්තතාවය වැඩි කරන ආහාර/දියර පිළිබඳ වෙළඳ ප්‍රවාරය සපුරා තහනම් කිරීම.
- කෙටි හා දිගු කාලීන මත්ද පෙශ්‍යායෙන් ස්ථුලහාවයෙන් පෙළෙන දරුවන් /පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් සඳහා ප්‍රජාමුලිකව සහ පෙර පාසැල් සහ පාසැල් මුලිකව විශේෂ වැඩි සටහන් ක්‍රියාත්මක කිරීම.
- අදාළ සියලු ආයතන සම්බන්ධිකරණය කර ප්‍රමිතියෙන් තොර සහ මිනිස් පරිහෙළුනයට තුළුසු ආහාර ආනයනය බෙදාහැරීම, විකිණීම සහ පරිහෙළුනයට ඇති ඉඩ සම්පුර්ණයෙන් ඇතිරීම.

## වයස්ගතවීම නිසා මුහුණදෙන ගැටලු

- ක්‍රියාදිලි, කායික හා මානසික සම්බන්ධතාවයකින් යුත් සෞඛ්‍යමත් වැඩිහිටි අවධියක් ගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- වැඩිහිටි ජනගහනය සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සැම රාජ්‍ය ආයතනයකම කඩිනමින් ස්ථාපිත කිරීම.
- විශ්‍රාමික දිවිය අර්ථවත්ව ගත කිරීම සඳහා පූර්ව විශ්‍රාමික උපදේශන සේවාවන් ආරම්භ කිරීම.
- ජේජ්‍යේ පුරවැසියන් සඳහා දිවා සුරුකුම් වැඩ පිළිවෙළක් සහ රෝගී දුබලවූ වැඩිහිටියන්ට තෙව්වාසික පහසුකම් සැලසිය හැකි ප්‍රජා මූලික ව්‍යාපෘති හඳුන්වා දීම.

## වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව

- සේවා ස්ථානවල සිදුවන රැකියාවට සම්බන්ධ අනතුරු සහ සෞඛ්‍ය ගැටලු නියාමනයට සහ වැළැකවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියක් ස්ථාපිත කිරීම.
- සියලුම වැඩ කරන ජනතාව වසරකට වරක් පූරුණ වෙදුන පරීක්ෂණයකට ලක් කිරීම.
- සියලුම කරමාන්තයාලා තුළ සෞඛ්‍ය සායන අනිවාර්ය කිරීම.
- රැකියාව නිසා සිදුවන හඳුසි අනතුරු අවම කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම. ඒ සඳහා අණ පනත් යාචන්කාලීන කිරීම
- පිටරට රැකියා සඳහා යන එන පිරිස සහ සංක්‍රමණිකයන් සඳහා විශේෂ සෞඛ්‍ය සායන පවත්වා ගැනීම.

## සෞඛ්‍ය කාර්ය මණ්ඩලය

- සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය තැප්පිමන්තාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ තැබුම පිළිස දැනුම සහ කුසලතා යාචන්කාලීන කිරීමටත් ඔවුන් මුහුණ දෙන වැටුප්, දීමනා, තිල නිවාස තියෙ, ප්‍රවාහන දුම්කරනා සූජ සාධන පුරුෂලතා ඇතුළු වෘත්තීය ගැටුවලට සාධාරණ විසඳුම් ලබා දීමට උපරිම පියවර ගැනීම.
- වෙවදු අධ්‍යාපනය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන මගින් ක්‍රමවත්ව සහ වඩා පුළුල්ව සිදු කිරීම. මෙමගින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වන දිජ්‍යා ප්‍රජාවට මෙම වෘත්තීන් සඳහා යොමුවීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් සැලකීම. ප්‍රමිතිගත අධ්‍යාපනයක් සහතික කිරීමෙන් මෙම ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන අවස්ථා පුළුල් කර රජය මැදිහත්වීමෙන් විදේශ රකියා ලබාදීමට කටයුතු කිරීම.
- වෙවදු, හෙද සහාවන්හි ස්වාධීනත්වය, බලතල සහ පහසුකම් පුළුල් කර රට තුළ සේවයේ තියුණු සියලු සෞඛ්‍ය වෘත්තීකයින් උසස් දැනුමෙන්, කුසලතාවෙන් සහ විනයෙන් යුත් බව ජනතාවට සහතික කිරීම.
- පළුවාන් වෙවදු සහ සෞඛ්‍යයට අදාළ අනෙකුත් තාක්ෂණික/෋සස් අධ්‍යාපන ආයතනවල පායිමාලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා වඩාත් උචිත ලෙස සංවර්ධනය කිරීම. විවිධ විෂයන් සඳහා පවත්වාගන යනු ලබන වෙවදු වෘත්තීක සහා සමග සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් කිරීම.
- සියලුම සෞඛ්‍ය සේවකයිනට විධීමන් පළුවාන් අධ්‍යාපන වැඩි පිළිවෙළුක් සකස් කිරීම.
- සෞඛ්‍ය සේවයේ බද්ධාගැනීම සහ උසස්වීම සංජ්‍ය විනිවිද පෙනෙන කළින් හඳුනාගෙන එකග වූ නිර්ණායක අනුව සිදු කිරීම.

## සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් වෙන්කිරීම් සහ වියදම් කිරීම

- සැම වසරක් සඳහාම සියලුම සෞඛ්‍ය ආයතන මගින් කරනු ලබන කටයුතු පිළිබඳව වැයවන මුදල සහ අවශ්‍ය සම්පත් ඇස්තමේන්තු කර පුරුණ සැලැස්මක් සකස් කිරීම.
- මෙම සැලැස්ම සැම කාර්තුවකම නියාමනය කිරීම.
- වාර්ෂිකව පසු විපරමක් කරනු ලැබේම. ප්‍රමාදවීම් අත්පසුවීම් තොසලකා හැරීම්වල වගකීම අදාළ ආයතන ප්‍රධානීයාට වගකීම පැවරෙන යාන්ත්‍රණයක් සකස් කිරීම.

## පෙළද්ගලික සෞඛ්‍ය සේවය

සැම පුරවැසියෙකු සඳහාම නිරෝගී සුවය සහතික කිරීම රජයේ වගකීමක් ලෙස සලකන අතර පොදු ජාතික සෞඛ්‍ය සැලැස්මක් අනුව පෙළද්ගලික සෞඛ්‍ය සේවාවන්හි සියලු ක්‍රියාකාරකම් නියමානය කරනු ලැබේ. සෞඛ්‍ය සේවාවන් වෙළඳ භාණ්ඩ ලෙස සැලකීම තුළින් සෞඛ්‍යයේ සැබැං අරමුණ ඉටුකරගත තොගැකි යැයි විශ්වාස කරන අතර මෙම යෝජිත වැඩ පිළිවෙළ මගින් පෙළද්ගලික සෞඛ්‍ය සේවය යෝජිත අවශ්‍යතාව ක්‍රමයෙන් අඩුවී යනු ඇත. එම කාලය තුළ පෙළද්ගලික සෞඛ්‍ය සේවය නියාමනය අන්තර්කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස යෝජනා කරනු ලැබේ.

## සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බාදන තම්පුව

කැලණීය විය්වච්චාලයේ වෙවද්‍ය විද්‍යා පියලයේ මහජන සෞඛ්‍ය අංගය  
මහාචාර්ය, ප්‍රජා වෙවද්‍ය විශේෂයෙන් ග්‍රිජාන්ත අධිකෝන මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිටපු අධ්‍යක්ෂක (සැලසුම්)

ප්‍රජා දැන්ත වෙවද්‍ය විශේෂයෙන් සම්බන්ධ විමර්ශන මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිටපු අධ්‍යක්ෂක, ඒවිස් සහ ලිංගාලිත රෝග මර්දන අංගය

නිටපු අධිකෝන වෙවද්‍ය නිමල් එදරිසිංහ මහතා

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිටපු හෙද අධ්‍යක්ෂිකා,  
විවෘත විය්වච්චාලයේ ජේස්ත්ධ ක්‍රිකාචාර්ය කේ. දිසානායක මහත්මිය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂණ අංගය

හිටපු නියෝජන අධිකෝන කේ.ඩී.ඩී. බණ්ඩාර මහතා

බුද්ධ නිටපු සෞඛ්‍ය වෙවද්‍ය නිලධාරී පී.අං.රු. ගාන්තලාල් මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යායැ ලෙස්ක සෞඛ්‍ය

සාම්බානයේ නිටපු කළාලීය උපලද්‍යකා,

ප්‍රජා වෙවද්‍ය විශේෂයෙන් නිහාල් අධ්‍යිකිංහ මහතා

කොළඹ විය්වච්චාලයේ දේශීය වෙවද්‍ය විද්‍යා ආයතනයේ

දේශීය විතින්සා අධ්‍යාපන අංශ ප්‍රධානී

විශේෂයෙන් වෙවද්‍ය එස්.එම්.එස්. සමරකේරු මහතා

රුහුණු විය්වච්චාලයේ කරාපිටිය වෙවද්‍ය පියලයේ

අධිකරණ වෙවද්‍ය විද්‍යා අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානී

විශේෂයෙන් වෙවද්‍ය ඩ්මූලර්ඩ් පෙරේරා මහතා

ගෙෂල වෙවද්‍ය විශේෂයෙන් රතිල් ජයදේශින මහතා

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති හෙද නිලධාරී

එස්.වී. මදුවත්ත මහතා

වකුගත් සුරුකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති සහ

අනුරාධපුර දික්ෂණ රෝහලේ වකුගත් නිවාරණ ඒකකය

වෙවද්‍ය සුසිල් රණ්ඩිංහ මහතා

ලේකම් සමස්ථ ලංකා නිලධාරීන්ගේ සංගමය

වෙවද්‍ය ජයදේශින බණ්ඩාර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෙවද්‍ය නලින්ද ජයතිස්ස මහතා

වෙවද්‍ය අකංග විශ්වමසිංහ මහතා

ආචාර්ය මධ්‍යකල් ප්‍රනාත්ද මහතා

මහින්ද රත්නායක මහතා